

12

## ප්‍රස්ථාර

මෙම පාඨම අධ්‍යයනය කිරීමෙන් ඔබට,

- ↳  $y = ax^2 + bx + c$  ආකාරයේ වර්ග ලිත්වල ප්‍රස්ථාර ඇදීමට,
- ↳  $y = \pm(x \pm a)^2 + b$  ආකාරයේ වර්ග ලිත්වල ප්‍රස්ථාර ඇදීමට,
- ↳ ප්‍රස්ථාර ඇසුරින් වර්ග ලිත්වල හැසිරීම විග්‍රහ කිරීමට,

හැකියාව ලැබේ.

### 12.1 හැඳින්වීම


පහත ආකාරයේ වර්ග ලිත්වල ප්‍රස්ථාර පිළිබඳ ව පෙර ගෝනීයේදී ඉගෙන ඇත. එය පිළිබඳව නැවත මතකයට නගා ගනීමු.

$$y = ax^2$$


$$y = ax^2 + b$$

$x^2$  හි සංග්‍රහකයේ දන හෝ සාන් ස්වභාවය අනුව වර්ග ලිත්යක ප්‍රස්ථාරය ආකාර දෙකකි.  $x^2$  හි සංග්‍රහකය දන අගයක් නම් ලිත්යට ඇත්තේ අවම හැඩියකි.  $x^2$  හි සංග්‍රහකය සාන් අගයක් නම් ලිත්යට ඇත්තේ උපරිම හැඩියකි.

$x^2$  හි සංග්‍රහකය දන අගයක් වන විට



$x^2$  හි සංග්‍රහකය සාන් අගයක් වන විට



අවම අගයක් ඇති ප්‍රස්ථාරයක හැඩිය

උපරිම අගයක් ඇති ප්‍රස්ථාරයක හැඩිය

$y = ax^2$  හා  $y = ax^2 + b$  ආකාරයේ ප්‍රස්ථාර පිළිබඳ දැනුම හාවිතයෙන් ප්‍රනරික්ෂණ අභ්‍යාසයේ යෙදෙමු.



#### ප්‍රනරික්ෂණ අභ්‍යාසය

1.  $y = x^2 - 4$  ලිත්යේ ප්‍රස්ථාර ඇදීම සඳහා ගොඩනගන ලද  $x$  හා  $y$  ඇතුළත් අගය වශෙන් පහත දැක්වේ.

$x$	-3	-2	-1	0	1	2	3
$y$	5	0	.....	-4	.....	0	5

නොමිලේ බෙදාහැරීම සඳහා





- (a) (i) ඉහත වගුවේ හිස්තැන් පුරවන්න.
- (ii) වගුවේ තොරතුරු හාවිත කර සූදුසු පරිමාණයක් යොදා ගනිමින් ශ්‍රීතයේ ප්‍රස්තාරය අදින්න.
- (b) අදින ලද ප්‍රස්තාරය හාවිතයෙන් පහත දැක්වෙන අගයන් ලබා ගන්න.
- (i) අවම අගය
  - (ii) ශීර්ෂයේ බණ්ඩාංක
  - (iii) ශ්‍රීතය සාණ වන  $x$  හි අගය පරාසය
  - (iv) ශ්‍රීතය සාණව අඩු වන  $x$  හි අගය පරාසය
  - (v) ශ්‍රීතය සාණව වැඩි වන  $x$  හි අගය පරාසය
  - (vi)  $y = -1$  වන  $x$  හි අගයන්

2.  $y = 4 - x^2$  ශ්‍රීතයේ ප්‍රස්තාර ඇදීම සඳහා ගොඩනගන ලද  $x$  හා  $y$  ඇතුළත් අගය වගුව පහත දැක්වේ.

$x$	-3	-2	-1	0	1	2	3
$y$	-5	0	3	.....	3	0	-5

- (a) (i) ඉහත වගුවේ හිස්තැන් පුරවන්න.
- (ii) වගුවේ තොරතුරු හාවිත කර සූදුසු පරිමාණයක් යොදා ගනිමින් ශ්‍රීතයේ ප්‍රස්තාරය අදින්න.
- (b) අදින ලද ප්‍රස්තාරය හාවිතයෙන් පහත දැක්වෙන අගයන් ලබා ගන්න.
- (i) උපරිම අගය
  - (ii) ශීර්ෂයේ බණ්ඩාංක
  - (iii) ශ්‍රීතය දන වන  $x$  හි අගය පරාසය
  - (iv) ශ්‍රීතය දන ව වැඩි වන  $x$  හි අගය පරාසය
  - (v) ශ්‍රීතය දන ව අඩු වන  $x$  හි අගය පරාසය
  - (vi) ශ්‍රීතය සාණ වන  $x$  හි අගය පරාසය
  - (vii)  $y = 1$  වන  $x$  හි අගය
  - (viii)  $\sqrt{5}$  හි අගය පලමු දෙමස්ථානයට
  - (ix)  $4 - x^2 = 0$  සමීකරණයේ මූල

## 12.2 $y = ax^2 + bx + c$ ආකාරයේ ශ්‍රීතයක ප්‍රස්තාර

මධ උගෙන ඇති  $y = ax^2$  හා  $y = ax^2 + b$  ආකාරයේ ශ්‍රීතවල ප්‍රස්තාර  $y$  අක්ෂය වටා සම්මිතික වේ.  $y = ax^2 + bx + c$  ආකාරයේ වර්ගෝ ශ්‍රීතයක ප්‍රස්තාර පිළිබඳ ව මීළගට අවධානය යොමු කරමු.





### $a > 0$ විට $y = ax^2 + bx + c$ ආකාරයේ වර්ගස ශ්‍රීත

පහත නිදසුනට අවධානය යොමු කරමු.

#### නිදසුන 1

$y = x^2 + 2x - 3$  ශ්‍රීතයේ ප්‍රස්ථාරය  $x$  හි අගය  $-4$  සිට  $+2$  තෙක් පරාසය තුළ අදිමු. අදාළ පරාසය තුළ අගය වගුව පහත පරිදි ගොඩනගා ගත හැකි ය.

$$x = -4 \text{ විට, } y = (-4)^2 + [2 \times (-4)] - 3 = 16 + (-8) - 3 = 5$$

$$x = -3 \text{ විට, } y = (-3)^2 + [2 \times (-3)] - 3 = 9 + (-6) - 3 = 0$$

$$x = -2 \text{ විට, } y = (-2)^2 + [2 \times (-2)] - 3 = 4 + (-4) - 3 = -3$$

$$x = -1 \text{ විට, } y = (-1)^2 + [2 \times (-1)] - 3 = 1 + (-2) - 3 = -4$$

$$x = 0 \text{ විට, } y = (0)^2 + [2 \times (0)] - 3 = 0 + 0 - 3 = -3$$


$$x = +1 \text{ විට, } y = (+1)^2 + [2 \times (+1)] - 3 = 1 + 2 - 3 = 0$$


$$x = +2 \text{ විට, } y = (+2)^2 + [2 \times (+2)] - 3 = 4 + 4 - 3 = 5$$

මෙය තොරතුරු පහත වගුවේ දැක්වමු.

$x$	-4	-3	-2	-1	0	1	2
$y$	5	0	-3	-4	-3	0	5
පටිපාටිගත යුගල ලෙස දැක්වීම්	(-4, 5)	(-3, 0)	(-2, -3)	(-1, -4)	(0, -3)	(1, 0)	(2, 5)

$x$  අක්ෂය දිගේ කුඩා කොටු 10කින් ඒකකයක් දී  $y$  අක්ෂය දිගේ කුඩා කොටු 5කින් ඒකකයක් දී නිරුපණය වන සේ පරිමාණය ගෙන බණ්ඩාක තළයක එම පටිපාටිගත යුගල ලකුණු කර ඇති ලද ප්‍රස්ථාරය පහත දැක්වේ.





මෙම ප්‍රස්තාරය නිරීක්ෂණය කළ විට පහත කරුණු අවබෝධ කර ගත හැකි වේ.

- $y$  හි එකම අගයට අනුරූපව  $x$ හි අගයන් 2ක් ඇත. එනම්,  
 $(-4, 5), (2, 5)$   
 $(-3, 0), (1, 0)$   
 $(-2, -3), (0, 3)$  වේ.
- මෙම පටිපාටිගත යුගල බණ්ඩාක තලයක ලකුණු කළ විට, එම ලක්ෂණවල පිහිටීම් වකුයක ආකාර ගනී. මේ අනුව, වර්ගේ ලිතයක ප්‍රස්තාරය සැම විටම වකාකාර හැඩා ගන්නා අතර, එම හැඳිය පරාවලයක් යනුවෙන් හැඳින්වේ.
- වකුයේ විවිධ ලක්ෂණවලදී අනුකූලම් වෙනස් වේ.
- ප්‍රස්තාරය  $x = -1$  රේඛාව වටා සම්මිතික වෙයි. එනම්, ප්‍රස්තාරයේ සම්මිතික අක්ෂයේ සැමිකරණය  $x = -1$ වේ.
- $x$ හි අගය  $-3$  සිට  $+1$  තෙක් වැශිවන විට, ලිතය සාන්ට පවතී. ඒ අනුව, ලිතය සාන්ට පවත්නා  $x$ හි පරාසය  $-3 < x < +1$  වේ.
- ලිතයේ අවම අගය  $-4$  වන අතර හැරුම් ලක්ෂායේ (වර්තන ලක්ෂායේ) බණ්ඩාක  $(-1, -4)$  වේ. මෙය ශීර්ෂය තමින් ද හැඳින්වේ.
- මෙම ලිතය අනුව  $x^2 + 2x - 3 = 0$  වර්ගේ සමිකරණයේ මූල ලබා ගත හැකි ය. ලිතයේ ප්‍රස්තාරය මගින්  $x$  අක්ෂය ලක්ෂා දෙකකදී ජේදනය කර ඇත.  $x = -3$  සහ  $x = +1$  එම අගයන් වේ. එම අගයන්  $x^2 + 2x - 3 = 0$  වර්ගේ සමිකරණයේ මූල වේ.

## නිදුෂ්‍යන 2

$y = 2x^2 - 2x - 5$  ලිතයේ ප්‍රස්තාරය  $x$  හි අගය  $-2$  සිට  $+5$  තෙක් පරාසය තුළ අදිමු. අදාළ පරාසය තුළ අගය වගුව පහත පරිදි ගොඩනගා ගත හැකි ය.

$$x = -2 \text{ වූ විට, } y = [2 \times (-2)^2] - [2 \times (-2)] - 5 = 8 - (-4) - 5 = 8 + 4 - 5 = 7$$

$$x = -1 \text{ වූ විට, } y = [2 \times (-1)^2] - [2 \times (-1)] - 5 = 2 - (-2) - 5 = 2 + 2 - 5 = -1$$

$$x = 0 \text{ වූ විට, } y = [2 \times (0)^2] - [2 \times 0] - 5 = 0 - 0 - 5 = 0 - 5 = -5$$

$$x = 1 \text{ වූ විට, } y = [2 \times (1)^2] - [2 \times 1] - 5 = 2 - 2 - 5 = 0 - 5 = -5$$

$$x = 2 \text{ වූ විට, } y = [2 \times (2)^2] - [2 \times 2] - 5 = 8 - 4 - 5 = 4 - 5 = -1$$


$$x = 3 \text{ වූ විට, } y = [2 \times (3)^2] - [2 \times 3] - 5 = 18 - 6 - 5 = 12 - 5 = 7$$

මෙම තොරතුරු පහත වගුවේ දක්වමු.

$x$	-2	-1	0	1	2	3
$y$	7	-1	-5	-5	-1	7
පටිපාටිගත යුගල ලෙස දැක් වූ විට	(-2, 7)	(-1, -1)	(0, -5)	(1, -5)	(2, -1)	(3, 7)

$x$  අක්ෂය දිගේ කුඩා කොටු 10කින් ඒකකයක් ද  $y$  අක්ෂය දිගේ කුඩා කොටු 5කින් ඒකකයක් ද නිරුපණය වන සේ පරිමාණය ගෙන බණ්ඩාක තලයක එම පටිපාටිගත යුගල ලකුණු කර ඇදින ලද ප්‍රස්තාරය පහත දක්වේ.





මෙම ප්‍රස්තාරය නිරීක්ෂණය කළ විට පහත කරුණු අවබෝධ කර ගත හැකි වේ.

- ශ්‍රීතයේ අවම අගය  $-5.5$
- ශීර්ෂයේ බැණ්ඩාංක  $(0.5, -5.5)$
- සමම්තික අක්ෂයේ සම්කරණය  $x = 0.5$
- ශ්‍රීතය සාන්වන මෙහි පරාසය  $-1.2 < x < 2.2$
- ශ්‍රීතය සාන්ව අඩු වන මෙහි පරාසය  $-1.2 < x < 0.5$
- ශ්‍රීතය සාන්ව වැඩි වන මෙහි පරාසය  $0.5 < x < 2.2$
- $2x^2 - 2x - 5 = 0$  සම්කරණයේ මූල  $x = -1.15, 2.15$

### $a < 0$ විට $y = ax^2 + bx + c$ ආකාරයේ වර්ගප ශ්‍රීත

පහත නිදසුනට අවධානය යොමු කරමු.

#### නිදසුන 3

$-4 \leq x \leq 2$  පරාසය තුළ  $y = -x^2 - 2x + 5$  ශ්‍රීතයේ ප්‍රස්තාරය අදිමු. අදාළ පරාසය තුළ අගය වගුව පහත පරිදි ගොඩනගා ගත හැකි ය.


$$x = -4 \text{ විට, } y = -(-4)^2 - [2 \times (-4)] + 5 = -16 - (-8) + 5 = -16 + 8 + 5 = -3$$

$$x = -3 \text{ විට, } y = -(-3)^2 - [2 \times (-3)] + 5 = -9 - (-6) + 5 = -9 + 6 + 5 = +2$$

$$x = -2 \text{ විට, } y = -(-2)^2 - [2 \times (-2)] + 5 = -4 - (-4) + 5 = -4 + 4 + 5 = +5$$

$$x = -1 \text{ විට, } y = -(-1)^2 - [2 \times -1] + 5 = -1 - (-2) + 5 = -1 + 2 + 5 = +6$$





$$x = 0 \text{ වූ විට, } y = -(0)^2 - [2 \times 0] + 5 = 0 - 0 + 5 = 0 + 5 = +5$$


$$x = 1 \text{ වූ විට, } y = -(1)^2 - [2 \times 1] + 5 = -1 - 2 + 5 = -3 + 5 = +2$$

$$x = 2 \text{ වූ විට, } y = -(2)^2 - [2 \times 2] + 5 = -4 - 4 + 5 = -8 + 5 = -3$$

මෙම තොරතුරු පහත වගුවේ දක්වමු.

$x$	-4	-3	-2	-1	0	1	2
$y$	-3	2	5	6	5	2	-3
පරිපාලන යුගල ලෙස දැක් වූ විට	(-4, -3)	(-3, 2)	(-2, 5)	(-1, 6)	(0, 5)	(1, 2)	(2, -3)


$x$  අක්ෂය දිගේ කුඩා කොටු 10කින් ඒකකයක් ද  $y$  අක්ෂය දිගේ කුඩා කොටු 5කින් ඒකකයක් ද නිරුපණය වන සේ පරිමාණය ගෙන බණ්ඩාක තලයක එම පරිපාලන යුගල ලක්ෂු කර ඇදන ලද ප්‍රස්ථාරය පහත දැක්වේ.



මෙම ප්‍රස්ථාරය නිරීක්ෂණය කළ විට පහත කරුණු අවබෝධ කර ගත හැකි වේ.

- $y = -x^2 - 2x + 5$  ශ්‍රීතයේ ප්‍රස්ථාරය පරාවලයක හැඳිය ගනී.
- ප්‍රස්ථාරය  $x = -1$  වටා සම්මිත වේ. එබැවින් සම්මිත අක්ෂයේ සම්කරණය  $x = -1$  වේ.
- $x$ හි අගය  $-3.5$  සිට  $+1.5$  තෙක් වැඩි වන විට ශ්‍රීතය දනව පවතී. ඒ අනුව ශ්‍රීතය දනව පවතින  $x$ හි පරාසය  $-3.5 \leq x \leq 1.5$  වේ.
- ශ්‍රීතයේ උපරිම අගය  $+6$  වන අතර හැරුම් ලක්ෂායේ බණ්ඩාක  $(-1, 6)$  වේ.
- ඉහත ශ්‍රීතය අනුව  $-x^2 - 2x + 5 = 0$  වර්ගඥ සම්කරණයේ මූල  $x = -3.5, 1.5$  වේ.





#### නිදහස 4

$-2 \leq x \leq 3$  පරාසය තුළ  $y = 1 + 2x - 2x^2$  ශ්‍රීතයේ ප්‍රස්ථාරය අදිමු. අදාළ පරාසය තුළ අයෙ වගුව පහත පරිදි ගොඩනගා ගත හැකි ය.

$$x = -2 \text{ වූ විට, } y = 1 + [2 \times (-2)] - [2 \times (-2)^2] = 1 + (-4) - 8 = 1 - 4 - 8 = -11$$

$$x = -1 \text{ වූ විට, } y = 1 + [2 \times (-1)] - [2 \times (-1)^2] = 1 + (-2) - 2 = 1 - 2 - 2 = -3$$

$$x = -0.5 \text{ වූ විට, } y = 1 + [2 \times (-0.5)] - [2 \times (-0.5)^2] = 1 + (-1) - 0.5 = 1 - 1 - 0.5 = -0.5$$

$$x = 0 \text{ වූ විට, } y = 1 + [2 \times 0] - [2 \times 0^2] = 1 + 0 - 0 = 1$$

$$x = 1 \text{ වූ විට, } y = 1 + [2 \times 1] - [2 \times 1^2] = 1 + 2 - 2 = 1$$


$$x = 2 \text{ වූ විට, } y = 1 + [2 \times 2] - [2 \times 2^2] = 1 + 4 - 8 = 5 - 8 = -3$$

$$x = 3 \text{ වූ විට, } y = 1 + [2 \times 3] - [2 \times 3^2] = 1 + 6 - 18 = 7 - 18 = -11$$

මෙය තොරතුරු පහත වගුවේ දක්වමු.

$x$	-2	-1	-0.5	0	1	2	3
$y$	-11	-3	-0.5	1	1	-3	-11
පටිපාටිගත යුගල ලෙස දැක් වූ විට	(-2, -11)	(-1, -3)	(-0.5, -0.5)	(0, 1)	(1, 1)	(2, -3)	(3, -11)

$x$  අක්ෂය දිගේ කුඩා කොටු 10කින් ඒකකයක් ද  $y$  අක්ෂය දිගේ කුඩා කොටු 5කින් ඒකකයක් ද නිරුපණය වන සේ පරිමාණය ගෙන බණ්ඩාක තලයක එම පටිපාටිගත යුගල කෙළුවු කර ඇදින ලද ප්‍රස්ථාරය පහත දැක්වේ.





මෙම ප්‍රස්තාරය නිරීක්ෂණය කළ විට පහත කරුණු අවබෝධ කර ගත හැකි වේ.

- ඉතයේ උපරිම අගය 1.5
- ගිරිපෙශයේ බණ්ඩාංක (0.5, 1.5)
- සම්මිතික අක්ෂයේ සම්කරණය  $x = 0.5$
- ඉතය දන ව වැඩි වෙමින් පවතින  $x$ හි පරාසය  $-0.35 < x < 0.5$
- $1 + 2x - 2x^2 = 0$  සම්කරණයේ මූල  $x = -0.35, 1.35$

### 12.1 ආහාරය

1.  $y = x^2 - 2x - 4$  ඉතයේ ප්‍රස්තාර ඇදීම සඳහා ගොඩනගන ලද  $x$  හා  $y$  අනුළත් අගය වගුව පහත දැක්වේ.

$x$	-2	-1	0	1	2	3	4
$y$	4	-1	-4	.....	.....	-1	4

(a) (i) වගුවේ හිස්තැන් පුරවන්න.

(ii) වගුව හාවිත කර සුදුසු පරිමාණයකට අනුව ඉතයේ ප්‍රස්තාරය අදින්න.

(b) ඔබ ඇදී ප්‍රස්තාරය හාවිතයෙන්,

- (i) අවම අගය සොයන්න.
- (ii) හැරුම් ලක්ෂායේ බණ්ඩාංක සොයන්න.
- (iii) සම්මිතික රේඛාවේ සම්කරණය ලියන්න.
- (iv) ඉතය සාණ වන  $x$ හි අගය පරාසය සොයන්න.
- (v) ඉතය සාණ ව අඩු වන  $x$  හි අගය පරාසය සොයන්න.
- (vi) ඉතය සාණ ව වැඩි වන  $x$  හි අගය පරාසය සොයන්න.
- (vii) ඉතය දන වන  $x$  හි අගය පරාසය සොයන්න.
- (viii)  $x^2 - 2x - 4 = 0$  සම්කරණයෙහි මූල සොයන්න.

2.  $y = 1 - 2x - x^2$  ඉතයේ ප්‍රස්තාරය ඇදීම සකස් කළ  $x$  හා  $y$  අගය අනුළත් අසම්පූර්ණ වගුවක් පහත දැක්වේ.

$x$	-4	-3	-2	-1	0	1	2
$y$	-7	-2	1	2	1	.....	-7

(a) (i) වගුවේ හිස්තැන් පුරවන්න.

(ii) වගුව හාවිත කර සුදුසු පරිමාණයක් ගෙන ඉතයේ ප්‍රස්තාරය අදින්න.

(b) ඔබේ ප්‍රස්තාරය හාවිතයෙන්,

- (i) හැරුම් ලක්ෂායේ බණ්ඩාංකය සොයන්න.
- (ii) සම්මිතික රේඛාවේ සම්කරණය සොයන්න.
- (iii)  $1 - 2x - x^2 = 0$  සම්කරණයේ මූල සොයන්න.
- (iv) ඉතය දන ව වැඩි වන  $x$  හි අගය පරාසය සොයන්න.
- (v) ඉතයෙහි අගය  $-3$  වන විට  $x$  හි අගයන් සොයන්න.

3.  $y = x^2 - 4x + 2$  ඉතයේ ප්‍රස්තාරය ඇදීම සඳහා  $-1 \leq x \leq 5$  පරාසය තුළ අගය වගුවක් ගොඩ නගන්න.





(a) සුදුසු පරිමාණයක් ගෙන ඉහත ක්‍රිතයේ ප්‍රස්තාරය අදින්න.

(b) අදින ලද ප්‍රස්තාරය භාවිතයෙන්,

(i) ප්‍රස්තාරයේ ශීර්ෂයේ බණ්ඩාංක ලියන්න.

(ii) සම්මිතික අක්ෂයේ සම්කරණය ලියන්න.

(iii) ක්‍රිතය සාන් වන  $x$  හි අගය පරාසය ලියන්න.

(iv)  $2 - 4x + x^2 = 0$  සම්කරණයේ මූල සොයන්න.

4.  $y = 3 - 2x^2$  ක්‍රිතයේ ප්‍රස්තාරය ඇදිම සඳහා  $-3 \leq x \leq 3$  පරාසය තුළ අගය වශුවක් ගොඩ නැගන්න.

(a) සුදුසු පරිමාණයක් ගෙන ඉහත ක්‍රිතයේ ප්‍රස්තාරය අදින්න.

(b) අදින ලද ප්‍රස්තාරය භාවිතයෙන්,

(i) සම්මිතික අක්ෂයේ සම්කරණය ලියන්න.

(ii)  $y = -2$  වන  $x$ හි අගයන් සොයන්න.

(iii) ක්‍රිතයේ අගය දනව වැඩි වෙමින් පවතින  $x$  හි අගය පරාසය ලියන්න.

(iv)  $3 - 2x^2 = 0$  සම්කරණයේ මූල ලබා ගන්න.

## 12. 3 $y = \pm(x \pm a)^2 + b$ ආකාරයේ ක්‍රිතයක ප්‍රස්තාර

$y = \pm(x \pm a)^2 + b$  ආකාරයේ වර්ගජ ක්‍රිතයක ප්‍රස්තාර පිළිබඳව මීළගට අවධානය යොමු කරමු.

### නිදුසුන 1

$-5 \leq x \leq 1$  පරාසය තුළ  $y = (x + 2)^2 - 2$  ක්‍රිතයේ ප්‍රස්තාරය අදිමු.

අදාළ පරාසය තුළ අගය වශුව පහත පරිදි ගොඩනගා ගත හැකි ය.

$$y = (x + 2)^2 - 2$$

$$\begin{aligned} x = -5 \text{ වූ විට } y &= (-5 + 2)^2 - 2 \\ &= (-3)^2 - 2 \\ &= 9 - 2 \\ &= 7 \end{aligned}$$

$$\begin{aligned} x = -3 \text{ වූ විට } y &= (-3 + 2)^2 - 2 \\ &= (-1)^2 - 2 \\ &= 1 - 2 \\ &= -1 \end{aligned}$$

$$\begin{aligned} x = -1 \text{ වූ විට } y &= (-1 + 2)^2 - 2 \\ &= (1)^2 - 2 \\ &= 1 - 2 \\ &= -1 \end{aligned}$$

$$\begin{aligned} x = 1 \text{ වූ විට } y &= (1 + 2)^2 - 2 \\ &= (3)^2 - 2 \\ &= 9 - 2 \\ &= 7 \end{aligned}$$

$$\begin{aligned} x = -4 \text{ වූ විට } y &= (-4 + 2)^2 - 2 \\ &= (-2)^2 - 2 \\ &= 4 - 2 \\ &= 2 \end{aligned}$$

$$\begin{aligned} x = -2 \text{ වූ විට } y &= (-2 + 2)^2 - 2 \\ &= (0)^2 - 2 \\ &= 0 - 2 \\ &= -2 \end{aligned}$$


$$\begin{aligned} x = 0 \text{ වූ විට } y &= (0 + 2)^2 - 2 \\ &= (2)^2 - 2 \\ &= 4 - 2 \\ &= 2 \end{aligned}$$



මෙම තොරතුරු පහත වගුවේ දක්වමු.

$x$	-5	-4	-3	-2	-1	0	1
$y$	7	2	-1	-2	-1	2	7
පරිපාලිගත යුගල ලෙස දැක් වූ විට	(-5, 7)	(-4, 2)	(-3, -1)	(-2, -2)	(-1, -1)	(0, 2)	(1, 7)

$x$  අක්ෂය දිගේ කුඩා කොටු 10කින් ඒකකයක් ද  $y$  අක්ෂය දිගේ කුඩා කොටු 5කින් ඒකකයක් ද නිරුපණය වන සේ පරිමාණය ගෙන බණ්ඩාක තලයක එම පරිපාලිගත යුගල ලකුණු කර ඇති ලද ප්‍රස්ථාරය පහත දැක්වේ.



ඉහත ප්‍රස්ථාරය නිරීක්ෂණය කළ විට පහත කරුණු අවබෝධ කර ගත හැකි වේ.

- ශ්‍රීතයේ අවම අගය  $-2$  වේ.
- ශීර්ෂයේ බණ්ඩාක  $(-2, -6)$  වේ.
- සම්මිතික අක්ෂයේ සම්කරණය  $x = -2$  වේ.
- මෙමින්  $y$  අක්ෂය කැපෙන ලක්ෂණයේ බණ්ඩාක  $(0, 2)$  වේ.

## නිදුසින 2

$-2 \leq x \leq 1$  පරාසය තුළ  $y = (x - 2)^2 - 6$  ශ්‍රීතයේ ප්‍රස්ථාරය අදිමු.

අදාළ පරාසය තුළ අගය වගුව පහත පරිදි ගොඩනගා ගත හැකි ය.

$$y = (x - 2)^2 - 6$$

$$\begin{aligned} x = -1 &\text{ වූ විට } y = (-1 - 2)^2 - 6 \\ &= (-3)^2 - 6 \\ &= 9 - 6 \\ &= 3 \end{aligned}$$

$$\begin{aligned} x = 0 &\text{ වූ විට } y = (0 - 2)^2 - 6 \\ &= (-2)^2 - 6 \\ &= 4 - 6 \\ &= -2 \end{aligned}$$





$$\begin{aligned}x = 1 \text{ වූ විට } y &= (1 - 2)^2 - 6 \\&= (-1)^2 - 6 \\&= 1 - 6 \\&= -5\end{aligned}$$

$$\begin{aligned}x = 2 \text{ වූ විට } y &= (2 - 2)^2 - 6 \\&= (0)^2 - 6 \\&= 0 - 6 \\&= -6\end{aligned}$$

$$\begin{aligned}x = 3 \text{ වූ විට } y &= (3 - 2)^2 - 6 \\&= (1)^2 - 6 \\&= 1 - 6 \\&= -5\end{aligned}$$


$$\begin{aligned}x = 4 \text{ වූ විට } y &= (4 - 2)^2 - 6 \\&= (2)^2 - 6 \\&= 4 - 6 \\&= -2\end{aligned}$$

$$\begin{aligned}x = 5 \text{ වූ විට } y &= (5 - 2)^2 - 6 \\&= (3)^2 - 6 \\&= 9 - 6 \\&= 3\end{aligned}$$

මෙය තොරතුරු පහත වගුවේ දක්වමු.

$x$	-1	0	1	2	3	4	5
$y$	3	-2	-5	-6	-5	-2	3
පටිපාටිගත යුගල ලෙස දැක් වූ විට	(-1, 3)	(0, -2)	(1, -5)	(2, -6)	(3, -5)	(4, -2)	(5, 3)

$x$  අක්ෂය දිගේ කුඩා කොටු 10කින් එකකයක් ද  $y$  අක්ෂය දිගේ කුඩා කොටු 5කින් එකකයක් ද නිරුපණය වන සේ පරිමාණය ගෙන බණ්ඩාක තලයක එම පටිපාටිගත යුගල ලක්ෂණ කර ඇදින ලද ප්‍රස්ථාරය පහත දැක්වේ.





ඉහත ප්‍රස්ථාරය නිරීක්ෂණය කළ විට පහත කරුණු අවබෝධ කර ගත හැකි වේ.

- ශ්‍රීතයේ අවම අගය  $-6$  වේ.
- සිර්පයේ බණ්ඩාක  $(2, -6)$  වේ.
- සම්මිතික අක්ෂයේ සම්කරණය  $x = 2$  වේ.
- මෙමගින්  $y$  අක්ෂය කැපෙන ලක්ෂණයේ බණ්ඩාක  $(0, -2)$  වේ.

ඉහත තිද්සුන් දෙක මගින් පහත කරුණු තහවුරු වේ.

එනම්,  $y = (x + a)^2 + b$  ආකාරයේ ප්‍රස්ථාරයට ඇත්තේ අවමයකි. එම අවම අගය  $b$  වේ. සිර්පයේ බණ්ඩාක  $(-a, b)$  වේ. ප්‍රස්ථාරයේ සම්මිතික අක්ෂයේ සම්කරණය  $x = -a$  වේ. ප්‍රස්ථාරය මගින්  $y$  අක්ෂය කැපෙන ලක්ෂණයේ බණ්ඩාක  $(0, a^2 + b)$  වේ.

ඉහත  $y = (x + 2)^2 - 2$  ශ්‍රීතයේ ප්‍රස්ථාරයෙහි  $a = 2$ ,  $b = -2$  වේ. එමනිසා එහි අවම අගය  $-2$  වේ. එහි සිර්පයේ බණ්ඩාක  $(-2, -2)$  වේ. එහි සම්මිතික අක්ෂයේ සම්කරණය  $x = -2$  වේ. මෙමගින්  $y$  අක්ෂය කැපෙන ලක්ෂණයේ බණ්ඩාක  $(0, 2^2 + (-2))$  වේ. එනම්  $(0, 2)$  වේ.

ඉහත  $y = (x - 2)^2 - 6$  ශ්‍රීතයේ ප්‍රස්ථාරයෙහි  $a = -2$ ,  $b = -6$  වේ. එමනිසා එහි අවම අගය  $-6$  වේ. එහි සිර්පයේ බණ්ඩාක  $(2, -6)$  වේ. එහි සම්මිතික අක්ෂයේ සම්කරණය  $x = 2$  වේ. මෙමගින්  $y$  අක්ෂය කැපෙන ලක්ෂණයේ බණ්ඩාක  $(0, (-2)^2 + (-6))$  වේ. එනම්  $(0, -2)$  වේ.

### තිද්සුන් 3

$-2 \leq x \leq 4$  පරාසය තුළ  $y = -(x - 1)^2 + 1$  ශ්‍රීතයේ ප්‍රස්ථාරය අදිමු. අදාළ පරාසය තුළ අගය වශුව පහත පරිදි ගොඩනගා ගත හැකි ය.

$$\begin{aligned} x = -2 \text{ වූ විට } y &= -( -2 - 1)^2 + 1 \\ &= -(-3)^2 + 1 \\ &= -9 + 1 \\ &= -8 \end{aligned}$$

$$\begin{aligned} x = -1 \text{ වූ විට } y &= -( -1 - 1)^2 + 1 \\ &= -(-2)^2 + 1 \\ &= -4 + 1 \\ &= -3 \end{aligned}$$

$$\begin{aligned} x = 0 \text{ වූ විට } y &= -( 0 - 1)^2 + 1 \\ &= -(-1)^2 + 1 \\ &= -1 + 1 \\ &= 0 \end{aligned}$$


$$\begin{aligned} x = 1 \text{ වූ විට } y &= -( 1 - 1)^2 + 1 \\ &= -(0)^2 + 1 \\ &= 0 + 1 \\ &= 1 \end{aligned}$$

$$\begin{aligned} x = 2 \text{ වූ විට } y &= -( 2 - 1)^2 + 1 \\ &= -(1)^2 + 1 \\ &= -1 + 1 \\ &= 0 \end{aligned}$$

$$\begin{aligned} x = 3 \text{ වූ විට } y &= -( 3 - 1)^2 + 1 \\ &= -(2)^2 + 1 \\ &= -4 + 1 \\ &= -3 \end{aligned}$$

$$\begin{aligned} x = 4 \text{ වූ විට } y &= -( 4 - 1)^2 + 1 \\ &= -(3)^2 + 1 \\ &= -9 + 1 \\ &= -8 \end{aligned}$$






මෙම තොරතුරු පහත වගවේ දක්වමු.

$x$	-2	-1	0	1	2	3	4
$y$	-8	-3	0	1	0	-3	-8
පටිපාටිගත යුගල ලෝස දැක් වූ විට	(-2, -8)	(-1, -3)	(0, 0)	(1, 1)	(2, 0)	(3, -3)	(4, -8)

$x$  අක්ෂය දිගේ කුඩා කොටු 10කින් ඒකකයක් ද  $y$  අක්ෂය දිගේ කුඩා කොටු 5කින් ඒකකයක් ද නිරුපණය වන සේ පරිමාණය ගෙන බණ්ඩාක තලයක එම පටිපාටිගත යුගල ලක්ෂු කර ඇදින ලද ප්‍රස්ථාරය පහත දැක්වේ.



ඉහත ප්‍රස්ථාරය නිරීක්ෂණය කළ විට පහත කරුණු අවබෝධ කර ගත හැකි වේ.

- ශ්‍රීතයේ උපරිම අගය +1 වේ.
- ශීර්ෂයේ බණ්ඩාක (1, 1) වේ.
- සම්මිතික අක්ෂයේ සම්කරණය  $x = 1$  වේ.
- මෙමගින්  $y$  අක්ෂය කැපෙන ලක්ෂායේ බණ්ඩාක (0, 0) වේ.

#### නිදුළුන 4


$-5 \leq x \leq 1$  පරාසය තුළ  $y = -(x + 2)^2 + 2$  ශ්‍රීතයේ ප්‍රස්ථාරය ඇදිමු. අදාළ පරාසය තුළ අගය වගුව පහත පරිදි ගොඩනගා ගත හැකි ය.

$$y = -(x + 2)^2 + 2$$

$$\begin{aligned} x = -5 \text{ වූ විට } y &= -(x + 2)^2 + 2 \\ &= -(-5 + 2)^2 + 2 \\ &= -(-3)^2 + 2 \\ &= -9 + 2 \\ &= -7 \end{aligned}$$

$$\begin{aligned} x = -4 \text{ වූ විට } y &= -(x + 2)^2 + 2 \\ &= -(-4 + 2)^2 + 2 \\ &= -(-2)^2 + 2 \\ &= -4 + 2 \\ &= -2 \end{aligned}$$





$$x = -3 \text{ විට } y = -(x+2)^2 + 2 \\ = -(-3+2)^2 + 2 \\ = -(-1)^2 + 2 \\ = -1 + 2 \\ = 1$$

$$x = -1 \text{ විට } y = -(x+2)^2 + 2 \\ = -(-1+2)^2 + 2 \\ = -(1)^2 + 2 \\ = -1 + 2 \\ = 1$$

$$x = 1 \text{ විට } y = -(x+2)^2 + 2 \\ = -(1+2)^2 + 2 \\ = -(3)^2 + 2 \\ = -9 + 2 \\ = -7$$


$$x = -2 \text{ විට } y = -(x+2)^2 + 2 \\ = -(-2+2)^2 + 2 \\ = 0 + 2 \\ = 2$$

$$x = 0 \text{ විට } y = -(x+2)^2 + 2 \\ = -(0+2)^2 + 2 \\ = -(2)^2 + 2 \\ = -4 + 2 \\ = -2$$

මෙම තොරතුරු පහත වග්‍යෝගී දක්වමු.

$x$	-5	-4	-3	-2	-1	0	1
$y$	-7	-2	1	2	1	-2	-7
පටිපාටිගත යුගල ලෙස දැක්වූ විට	(−5, −7) (−4, −2) (−3, 1) (−2, 2) (−1, 1) (0, −2) (1, −7)						

$x$  අක්ෂය දිගේ කුඩා කොටු 10කින් ඒකකයක් ද  $y$  අක්ෂය දිගේ කුඩා කොටු 5කින් ඒකකයක් ද නිරුපණය වන සේ පරිමාණය ගෙන බණ්ඩාංක තළයක එම පටිපාටිගත යුගල කොණු කර ඇදින ලද ප්‍රස්ථාරය පහත දැක්වේ.





ඉහත ප්‍රස්තාරය නිරීක්ෂණය කළ විට පහත කරුණු අවබෝධ කර ගත හැකි වේ.

- ශ්‍රීතයේ උපරිම අගය  $+2$  වේ.
- ශීර්ෂයේ බණ්ඩාක  $(-2, 2)$  වේ.
- සම්මිතික අක්ෂයේ සම්කරණය  $x = -2$  වේ.
- මෙමගින්  $y$  අක්ෂය කැපෙන ලක්ෂණයේ බණ්ඩාක  $(0, -2)$  වේ.

ඉහත නිදසුන් දෙක මගින් පහත කරුණු තහවුරු වේ.

එනම්,  $y = -(x + a)^2 + b$  ආකාරයේ ප්‍රස්තාරයට ඇත්තේ උපරිමයකි. එම උපරිම අගය  $b$  වේ. ශීර්ෂයේ බණ්ඩාක  $(-a, b)$  වේ. ප්‍රස්තාරයේ සම්මිතික අක්ෂයේ සම්කරණය  $x = -a$  වේ. ප්‍රස්තාරය මගින්  $y$  අක්ෂය කැපෙන ලක්ෂණයේ බණ්ඩාක  $(0, -a^2 + b)$  වේ.

ඉහත  $y = -(x - 1)^2 + 1$  ශ්‍රීතයේ ප්‍රස්තාරයෙහි  $a = -1$ ,  $b = 1$  වේ. එමනිසා එහි උපරිම අගය 1 වේ. එහි ශීර්ෂයේ බණ්ඩාක  $(1, 1)$  වේ. එහි සම්මිතික අක්ෂයෙහි සම්කරණය  $x = 1$  වේ. මෙමගින්  $y$  අක්ෂය කැපෙන ලක්ෂණයේ බණ්ඩාක  $(0, -(-1)^2 + 1)$  වේ. එනම්  $(0, 0)$  වේ.


ඉහත  $y = -(x + 2)^2 + 2$  ශ්‍රීතයේ ප්‍රස්තාරයෙහි  $a = 2$ ,  $b = 2$  වේ. එමනිසා එහි උපරිම අගය 2 වේ. එහි ශීර්ෂයේ බණ්ඩාක  $(-2, 2)$  වේ. එහි සම්මිතික අක්ෂයෙහි සම්කරණය  $x = -2$  වේ. මෙමගින්  $y$  අක්ෂය කැපෙන ලක්ෂණයේ බණ්ඩාක  $(0, -(2)^2 + 2)$  වේ. එනම්  $(0, -2)$  වේ.

## 12.2 අභ්‍යාසය

1. පහත දී ඇති වගුව පිටපත් කරගෙන සම්පූර්ණ කරන්න.

ශ්‍රීතය	ශ්‍රීතයේ ප්‍රස්තාරය උපරිම ද අවම ද යන බව	උපරිම/ අවම අගය	සම්මිතික රේඛාවේ සම්කරණය	ශීර්ෂයේ බණ්ඩාක
$y = (x + 1)^2 - 3$	.....	.....	.....	.....
$y = 3 - (x - 2)^2$	.....	.....	.....	.....
$y = 1 - (x - \frac{3}{2})^2$	.....	.....	.....	.....
$y = 1 \frac{1}{2} - (x - \frac{1}{2})^2$	.....	.....	.....	.....
.....	උපරිමයකි.	2	$x = 1$	.....
.....	අවමයකි.	.....	.....	$(3, 2)$





2.  $y = (x - 2)^2 - 3$  ශ්‍රිතයේ ප්‍රස්ථාරය ඇදීමට සකස් කළ  $x$  හා  $y$  අගය ඇතුළත් අසම්පූර්ණ වගුවක් පහත දැක්වේ.

$x$	-1	0	1	2	3	4	5
$y$	6	1	-2	.....	-2	1	6

- (a) (i) හිස්තැන් පුරවන්න.  
(ii) සුදුසු පරිමාණයක් හාවිත කර ශ්‍රිතයේ ප්‍රස්ථාරය අදින්න.  
(b) බල ඇදී ප්‍රස්ථාරය හාවිතයෙන්,  
(i) අවම අගය ලියා දක්වන්න.  
(ii) හැරැමි ලක්ෂයේ බණ්ඩාංක ලියන්න.  
(iii) සම්මිතික අක්ෂයේ සම්කරණ ලියන්න.  
(iv) ශ්‍රිතය දන වන  $x$  හි අගය පරාසය ලියන්න.  
(v) ශ්‍රිතය සාම් වන  $x$  හි අගය පරාසය ලියන්න.  
(vi) ශ්‍රිතය සාම් වන  $x$  හි අගය පරාසය ලියන්න.  
(vii)  $y = 0$  වන විට  $x$  හි අගයන් ලියන්න.

3.  $y = (x + 2)^2 - 3$  ශ්‍රිතයේ ප්‍රස්ථාරය ඇදීම සඳහා  $-5 \leq x \leq 1$  පරාසය තුළ,

- (i) සුදුසු අගය වගුවක් ගොඩනගන්න.  
(ii) බණ්ඩාංක තලයක  $y = (x + 2)^2 - 3$  ශ්‍රිතයේ ප්‍රස්ථාරය අදින්න.  
(iii) අදින ලද ප්‍රස්ථාරය ඇසුරින්,  
(a) සම්මිතික අක්ෂයේ සම්කරණය ලියන්න.  
(b) ශ්‍රිතයේ අවම අගය ලියන්න.  
(c) අවම ලක්ෂායේ බණ්ඩාංක ලියන්න.

4.  $y = 3 - (x - 1)^2$  ශ්‍රිතයේ ප්‍රස්ථාරය ඇදීම සඳහා  $-2 \leq x \leq 4$  පරාසය තුළ,

- (i) සුදුසු අගය වගුවක් ගොඩනගන්න.  
(ii) බණ්ඩාංක තලයක  $y = 3 - (x - 1)^2$  ශ්‍රිතයේ ප්‍රස්ථාරය අදින්න.  
(iii) අදින ලද ප්‍රස්ථාරය ඇසුරින්,  
(a) සම්මිතික අක්ෂයේ සම්කරණය ලියන්න.  
(b) ශ්‍රිතයේ උපරිම අගය ලියන්න.  
(c) ශීර්ෂයේ බණ්ඩාංක ලියන්න.

